

විශේෂ කටහන 2 බැංකු අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා මෘතකාලීනව සිදු කරන ලද ප්‍රතිසංස්කරණ

1. පසුබිම

බැංකු, මූල්‍ය පද්ධතියේ අත්‍යවශ්‍යම අංගයක් වන අතර රටේ ආර්ථික වර්ධනය හා සංවර්ධනය පවත්වා ගැනීම සඳහා අතරමැදියෙකු ලෙස වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. 2024 වසර අග වන විට ශ්‍රී ලංකාවේ බැංකු අංශය රුපියල් ට්‍රිලියන 22 කට වැඩි වත්කම් සහිතව බලපත්‍රලාභී බැංකු 30 කින් සමන්විත විය. මෘතකාලීන අභිතකර සාර්ව ආර්ථික තත්ත්වයන් හේතුවෙන් ඇති වූ අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස සාර්ව ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වන පියවරයන්ට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරන ලදී. බැංකු අංශයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා වූ මෙම උපායමාර්ගවල අරමුණ වූයේ ඇති විය හැකි අර්බුදයක් වැළැක්වීම සහ සමස්ත ආර්ථිකය වෙත බලපාන අවදානම් සහ සම්බන්ධිත බලපෑම් අවම කිරීමයි. ඒ අනුව, අභිතකර සාර්ව ආර්ථික තත්ත්වයන්ගෙන් නිර්මාණය වූ අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ බැංකු අංශය මනා ඔරොත්තු දීමේ හැකියාවකින් යුක්ත විය.

2. 2022 සිට මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද ක්‍රියාමාර්ග

අර්බුද වලට පෙර සුදානම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග

අවදානම් කළමනාකරණය සඳහා වැදගත් පෙර සුදානමක් ලෙස, මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවයට අභිතකර බලපෑම් ඇති

වීම වැළැක්වීම සඳහා, තාවකාලික ද්‍රවශීලතා අර්බුදයක් ඇති බැංකු වලට හදිසි ණය සහ අත්තිකාරම් ලබා දීම පිළිබඳ පවත්නා රාමුව ශක්තිමත් කරන ලදී. තවද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අර්බුද කළමනාකරණ රාමුව යටතේ කඩිනම් ප්‍රමුඛතාවයක් ලෙස මූල්‍ය පද්ධති ආරක්ෂණ ජාලය ශක්තිමත් කරමින් බලපත්‍රලාභී බැංකුවල නිරාකරණ රාමුව ශක්තිමත් කිරීම හඳුනාගන්නා ලදී. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන වශයෙන් බැංකු සඳහා නිරාකරණ ක්‍රියාමාර්ග සහ තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත බලාත්මක කරන ලදී. තවද, මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාල සඳහා වන පියවරයන් ශක්තිමත් කිරීම සඳහා, මූල්‍ය ස්ථායීතා අරමුදල ස්ථාපිත කිරීමට සහ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ ආයතනික විධිවිධාන සහ මූල්‍ය ධාරිතාව වැඩිදියුණු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භ කරන ලදී. මීට අමතරව, අර්බුදවලට පෙර සුදානම කෙරෙහි අවධානය යොමු කිරීම සහ මූල්‍ය අර්බුදවල බලපෑම් අවම කිරීම යනාදිය සඳහා මූල්‍ය අංශයේ අර්බුද කළමනාකරණය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය අතර ප්‍රතිපත්ති සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව බැංකු (විශේෂ විධිවිධාන) පනත යටතේ මූල්‍ය අංශයේ අර්බුද කළමනාකරණ කමිටුව පිහිටුවන ලදී.



2

බැංකු (සංශෝධන) පනත බලාත්මක කිරීම

ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමෙන් පසු, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු අංශයේ ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගැනීම සඳහා රෙගුලාසි නිකුත් කිරීම සහ අධීක්ෂණ ප්‍රවේශය ශක්තිමත් කිරීම ඇතුළු ප්‍රතිපත්තිමය මැදිහත්වීම් කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, බලපත්‍රලාභී බැංකු සඳහා අදාළ නෛතික රාමුව ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සහිතවත් කරමින් බැංකු අංශය ශක්තිමත් කිරීම සඳහා 2024 වසරේ දී සිදුකරන ලද වැදගත් මූලපිරීමක් ලෙස 2024 ජූනි 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි 2024 අංක 24 දරන බැංකු (සංශෝධන) පනත බලාත්මක කිරීම දැක්විය හැක. නව බැංකු පනත මගින් බලපත්‍ර අවශ්‍යතා, අවසාන අර්ථලාභී නිමිකාරීත්වය පිළිබඳ තොරතුරු ඇතුළුව කොටස් හිමිකරුවන්ගේ යෝග්‍යතාවය සඳහා වන නිර්ණායක, ආයතනික යහපාලන අවශ්‍යතා, බැංකු නිමිකාරීත්වය, අත්පත් කර ගැනීම්, එක් කිරීම සහ ඒකාබද්ධ කිරීම්, සමානුපාතිකත්වය, විශාල ගනුදෙනු නිරාවරණයන්, සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු, අක්වෙරළ බැංකු ව්‍යාපාර, විදේශීය බැංකු පාලිත සමාගම් බවට පත් කිරීම, ගිණුම් සහ විගණනය පිළිබඳ අවශ්‍යතා යනාදිය සඳහා අදාළ වන නීතිමය ප්‍රතිපාදන ශක්තිමත් කර ඇත.

නියාමන රාමුව ශක්තිමත් කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, බැංකු (සංශෝධන) පනත ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසීමේ අරමුණින් බලපත්‍රලාභී බැංකු වෙත නව රෙගුලාසි/ මාර්ගෝපදේශ කිහිපයක් නිකුත් කරන ලදී. ඒ අනුව, විශාල ආයතනික ණය ගනුදෙනුකරුවන්ට මෙන්ම රාජ්‍ය ව්‍යවසායන්ට ණය ලබා දීම මගින් බැංකු අංශයට සිදුවිය හැකි ණය සංකේන්ද්‍රණ අවදානම අවම කිරීමේ අරමුණින්, බලපත්‍රලාභී බැංකුවල විශාල ගනුදෙනු නිරාවරණයවීම් පිළිබඳ විධානයන් නිකුත් කරන ලදී. ගෝලීය ප්‍රශස්ත භාවිතයන්ට අනුකූලව, දැඩි විවක්ෂණශීලී සීමාවන් සහ ණය ගනුදෙනුකරුවන්ගේ අන්තර් සම්බන්ධය තීරණය කිරීම සඳහා ශක්තිමත් නිර්ණායක මෙම සංශෝධන නියාමන වලට ඇතුළත් වේ. මෙම පසුබිම තුළ, විශාල ආයතන සහ රාජ්‍ය ව්‍යවසායන් ඔවුන්ගේ අරමුදල් ප්‍රභවයන් විවිධාංගීකරණය කිරීම සහ ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ යුතු වේ.

තවද, බලපත්‍රලාභී බැංකු සඳහා ව්‍යවස්ථාපිත ද්‍රවශීල අනුපාත ලෙස ද්‍රවශීලතා ආවරණ අනුපාතය සහ ශුද්ධ ස්ථායී අරමුදල් අනුපාතය පවත්වා ගත යුතු බව තීරණය කරමින් හා ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය පවත්වාගෙන යාම අත්හිටුවමින් බැංකු පනත් නිර්ණායක නිකුත් කරන ලදී. ඊට අමතරව, බැංකු (සංශෝධන) පනත ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසීමේ අරමුණින්, බලපත්‍රලාභී වාණිජ බැංකුවල අක්වෙරළ බැංකු ව්‍යාපාර පිළිබඳ වන බැංකු පනත් විධානය සහ අක්වෙරළ බැංකු ව්‍යාපාර කටයුතු සඳහා විදේශ ව්‍යවහාර මුදල් නම් කිරීමේ බැංකු (අක්වෙරළ බැංකුකරණ ව්‍යාපාර කටයුතු) නියෝගය යනාදී රෙගුලාසි කිහිපයක් නිකුත් කරන

ලදී. තවද, බලපත්‍රලාභී බැංකුවල අධ්‍යක්ෂකවරුන්ගේ, ප්‍රධාන විධායක නිලධාරියාගේ සහ විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන්ගේ යථායෝග්‍යතාවය ඇගයීම පිළිබඳ බැංකු පනත් නිර්ණායක සහ විධානය ද නිකුත් කරන ලදී. තවදුරටත්, බලපත්‍රලාභී බැංකුවල සම්බන්ධිත පාර්ශ්වයන් නිශ්චිතව දක්වමින් විවැනි සම්බන්ධිත පාර්ශ්වයන්ට ලබා දී ඇති අනුග්‍රාහක සම්බන්ධයෙන් අනුමත සුරැකුම් සහ අදාළ සීමාවන් නිශ්චය කරමින් රෙගුලාසි නිකුත් කරන ලදී.

වත්කම් වල ගුණාත්මක බව පිළිබඳ සමාලෝචනය සහ බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණය කිරීමේ උපාය මාර්ගය සකස් කිරීම

බැංකු අංශය විසින් අඛණ්ඩව මුහුණ දෙන සාර්ව ආර්ථික අභියෝග මධ්‍යයේ, ශක්තිමත් හා ප්‍රමාණවත් ලෙස ප්‍රාග්ධනීකරණය කරන ලද බලපත්‍රලාභී බැංකු පවත්වා ගැනීම අරමුණු කර ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශාල බැංකු නවයක් සඳහා වත්කම් වල ගුණාත්මක බව පිළිබඳ සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එම බැංකු ප්‍රතිව්‍යුහගත කිරීම සහ ප්‍රතිප්‍රාග්ධනීකරණය කිරීම සඳහා මාර්ගෝපදේශයක් සකස් කරන ලදී. තවද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශය සමඟ එක්ව පෞද්ගලික මූලාශ්‍රවලින් ප්‍රාග්ධන හිඟය පියවා ගැනීමට නොහැකි වූ බැංකු වලට අදාළව රජයේ ප්‍රතිප්‍රාග්ධනීකරණය සඳහා අදාළ ප්‍රමාණය, කාල සීමාවන්, උපකරණ සහ නියමයන් සහ කොන්දේසි ද ඇතුළත් කරමින් බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණය කිරීමේ උපාය මාර්ගය සකස් කරන ලදී. ඒ සඳහා 2024 අයවැයෙන් රජයේ බිලියන 450ක අයවැය ප්‍රතිපාදන වෙන් කරන ලදී. කෙසේ නමුත්, එම අරමුදල් භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් 2024 දී මතු නොවීය. මෙම ක්‍රියාවලියේම කොටසක් ලෙස, බැංකු නවයක් විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ප්‍රතිප්‍රාග්ධනකරණ සැලසුම් ඉදිරිපත් කරන ලද අතර එම සැලසුම් තක්සේරු කිරීම ද අවසන් කරන ලදී. තවද, මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රගතිය ද අඛණ්ඩව අධීක්ෂණය කරනු ලබයි.

ආයතනික යහපාලනය ශක්තිමත් කිරීම

වර්තමාන වෙළඳපොළ වර්ධනයත්, ගෝලීය ප්‍රශස්ත භාවිතයත් සහ යාවත්කාලීන වන නියාමන අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින්, බලපත්‍රලාභී බැංකුවල ආයතනික යහපාලන ක්‍රියාවලීන් සහ එහි භාවිතයන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා බැංකු පනත් විධාන නිකුත් කරන ලදී. මෙම විධාන මගින් අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය සහ ස්වාධීනත්වය දියුණු කිරීම, අධ්‍යක්ෂවරුන්ගේ, ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සහ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ගේ නිපුණතාවය සහ වෘත්තීමය අවබෝධය අවධාරණය කිරීම, සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු අධීක්ෂණය කිරීම ඇතුළු අවදානම් අධීක්ෂණ හා පාලන උපක්‍රමයන් වැඩි දියුණු කිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩල උප කමිටුවල ව්‍යවස්ථාපිත ක්‍රියාකාරීත්වය සහතික කිරීම යනාදිය සඳහා මූලික වශයෙන් අවධානය යොමු කර ඇත.



බලපත්‍රලාභී බැංකුවල ව්‍යාපාර යළි පණගැන්වීමේ ඒකක පිහිටුවීම සහ සහන සැලසීමේ ක්‍රියාමාර්ග

අභිතකර සාර්ව ආර්ථික තත්ත්වයන් හේතුවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාරවල තිරසාර ආර්ථික පුනර්ජීවනයට පහසුකම් සැලසීම සහ බලපත්‍රලාභී බැංකුවල වත්කම්වල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 මාර්තු මාසයේදී ව්‍යාපාර යළි පණගැන්වීමේ ඒකක පිහිටුවීම පිළිබඳ මාර්ගෝපදේශ නිකුත් කරන ලදී. මෙම ව්‍යාපාර යළි පණගැන්වීමේ ඒකකවල අරමුණ වන්නේ, අභිතකර සාර්ව ආර්ථික තත්ත්වයන් හේතුවෙන් වහම් ආදායම, මුදල් ප්‍රවාහ හෝ විකුණුම්වල අඩුවීම, මෙහෙයුම් අඩුවීම හෝ අඩාල වීම හෝ තාවකාලිකව ව්‍යාපාර වසා දැමීම හේතුවෙන් මූල්‍ය සහ මෙහෙයුම් අභියෝගවලට මුහුණ දෙන හෝ ඉදිරියේදී දුෂ්කරතාවන්ට මුහුණ දිය හැකි, බලපත්‍රලාභී බැංකුවල ක්‍රියාකාරී සහ අක්‍රිය ණය ගැනුම්කරුවන් හඳුනාගෙන ඔවුන්ට සහාය වීමයි. ණය පහසුකම්වලට අදාළ පරාටේ බලතල අත්හිටුවීම අවසන් වීමත් සමඟ පාස්කු ඉරිදා ප්‍රභාස, කොවිඩ්-19 වසංගතය සහ මෑත කාලීන අභිතකර සාර්ව ආර්ථික තත්ත්වයන් හේතුවෙන් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට අදාළව ලබා දිය හැකි සහන දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආර්ථික අංශවලට අදාළ සහාය ලබා දීම අඛණ්ඩව සිදු කරන ලදී.

3. 2025 වසරේදී සහ ඉන් ඔබ්බට කිරීමට නියමිත ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග

නියාමන රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම සහ බැංකු පද්ධතියේ සුරක්ෂිතතාව සහ ශක්තිමත්භාවය තහවුරු කිරීමේ අරමුණින්, 2025 සහ ඉන් ඔබ්බට ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණ උපාය මාර්ගය යටතේ විශාල බැංකු නවයක් විසින් සකස් කරන ලද ප්‍රතිප්‍රාග්ධනීකරණ සැලසුම් ක්‍රියාත්මක කිරීම අර්ධ වාර්ෂිකව නිරීක්ෂණය කරනු ලබන අතර, සියලුම බැංකු සඳහා අවම ප්‍රාග්ධන අවශ්‍යතාවලට අනුකූල වීම තහවුරු කිරීම සඳහා අඛණ්ඩ අධීක්ෂණ සිදු

කෙරේ. තවද, මූල්‍ය පද්ධතිය ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් සහිත ශක්තිමත් සහ ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතු බැංකුවලින් සමන්විත බව සහතික කිරීම සඳහා, බලපත්‍රලාභී බැංකු සඳහා වෙළඳපොළ මත පදනම් වූ ඒකාබද්ධ කිරීම සඳහා වන රාමුවක් ස්ථාපිත කර, එක් එක් සිද්ධිය සලකා බලා ඒ අනුව ඒකාබද්ධ කිරීම සඳහා පහසුකම් සැලසීමට අපේක්ෂා කෙරේ. අර්බුද කළමනාකරණය සහ නිරාකරණ ක්‍රියාමාර්ග වැඩිදියුණු කිරීම තුළින් මූල්‍ය පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව ද ශක්තිමත් කරනු ලබන අතර, මූල්‍ය අංශයේ අර්බුද කළමනාකරණ කමිටුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධීකරණය කිරීම සහ ඒ සඳහා සහාය වීම අඛණ්ඩව සිදු කිරීමට මහ බැංකුව කටයුතු කරනු ඇත.

විශාල ගනුදෙනු නිරාවරණයන්, ආයතනික යහපාලනය, ද්‍රවශීලතා අනුපාත, සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු සහ අක්වෙරළ බැංකු ව්‍යාපාර යනාදිය ආවරණය වන පරිදි බැංකු (සංශෝධන) පනතට අනුකූලව නිකුත් කරන ලද විධාන ක්‍රියාත්මක කිරීම ද 2025 දී නිරීක්ෂණය කෙරේ. මීට අමතරව, නියාමන රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම තහවුරු කිරීම සඳහා වෙළඳපොළ වර්ධනයන් සහ ගෝලීය ප්‍රශස්ත භාවිතයන්ට අනුකූලව පවතින රෙගුලාසි සමාලෝචනය කෙරේ. තවද, සුපරීක්ෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මගින් අවදානම් පදනම් කරගත් අධීක්ෂණයෙහි ඵලදායිතාවය වැඩි කෙරෙන අතර බැංකුවල අඛණ්ඩ අධීක්ෂණය තීව්‍ර කරනු ලැබේ. මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතට අනුව, අවදානම් මත පදනම් වූ මුදල් විභේදීකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ බැංකු පරීක්ෂණ පැවැත්වීම තවදුරටත් ශක්තිමත් කිරීමට මහ බැංකුව කටයුතු කරනු ඇත.

ඉහත සඳහන් කරුණු සැලකිල්ලට ගනිමින්, බැංකු අංශය ශක්තිමත් මූල්‍ය තත්ත්වයකින් හා ශක්තිමත් විවක්ෂණශීලී අනුපාතවලින් යුතුව රටේ ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා මෙහෙයුම් ඔරොත්තු දීමේ හැකියාවක් ඇතිව ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අංශයේ පොලී ආදායම 13.7%කින් පහළ ගිය නමුත්, පොලී වියදම් 29.5%කින් අඩු වීම හේතුවෙන් ශුද්ධ පොලී ආදායම 28.2%කින් වැඩි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2023 වසර අවසානයේ 3.7%ක්ව පැවති ශුද්ධ පොලී ආන්තිකය, 2024 වසර අවසානයේ දී 4.3% දක්වා වැඩි විය. 2024 වසර තුළ දී ප්‍රධාන වශයෙන් සේවක පිරිවැය රුපියල් බිලියන 54.5කින් වැඩි වීම හේතුවෙන් පොලී නොවන වියදම් රුපියල් බිලියන 73.9කින් වැඩි වූ අතර, ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හා සබැඳි ණය භාහිකරණ වෙන්කිරීම් ආපසු හැරවීම හේතුවෙන්, ණය භාහිකරණ හා අනෙකුත් අලාභ වෙන්කිරීම් රුපියල් බිලියන 238.1කින් අඩු විය. 2024 මූල්‍ය වර්ෂය සඳහා බැංකු අංශය විසින් විකතු කළ අගය මත බදු, ජාතිය ගොඩනැගීමේ බදු, මූල්‍ය සේවා සඳහා

වන අනෙකුත් බදු සහ සංස්ථාපිත බදු ඇතුළුව මුළු බදු ලෙස රුපියල් බිලියන 409.3ක් ගෙවන ලද අතර, එය 2023 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 184.4ක් විය. නියාමන වාර්තාකරණයට අනුව, 2024 වසර සඳහා වන සංස්ථාපිත බදු පෙර ලාභය රුපියල් බිලියන 563.1ක් වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන 272.0ක ඉහළ යෑමකි. 2024 වසර තුළ දී බැංකු අංශයෙහි බදු පසු ලාභය රුපියල් බිලියන 309.7ක් වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව 60.8%ක වර්ධනයකි. මෙය, වත්කම් මත ප්‍රතිලාභ (බදු පෙර) අනුපාතය 2023 වසර අවසානයේ දී වාර්තා වූ 1.5% සිට 2024 වසර අවසානය වන විට 2.6% දක්වා වැඩි වීම මගින් මෙන්ම නිමිකම් මත ප්‍රතිලාභ (බදු පසු) අනුපාතය 2023 වසරේ දී පැවති 11.5% සිට 2024 වසරේ දී 15.6% දක්වා